



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2080/31 - 2018 ජූලි මස 17 වැනි අඟහරුවාදා - 2018.07.17

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත

3 වැනි වගන්තිය යටතේ නියමය

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වන මම, මෙම නියෝගය මගින් :

- (i) 2015 නොවැම්බර් මස 20 වැනි දින හෝ ඊට පෙර ණයවර ලිපිය විවෘත කර පුද්ගලික පරිහරණය සඳහා ආනයනය කරන ලද පුද්ගලයාගේ නමින් ලියාපදිංචි කරන ලද වාහනයක් සඳහා 2015 පෙබරවාරි මස 26 දිනැති අංක 1903/39 දරන ගැසට් නිවේදනයේ නිශ්චිතව සඳහන් ගෙවිය යුතු නිෂ්පාදන බදු අනුපාතය අදාල විය යුතු බවත් නිෂ්කාශනය කරනු ලබන වාහන මුල් ලියාපදිංචි දිනයේ සිට වසර පහක් (05) ක් ගතවනතුරු මහා භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතියකින් තොරව අන් අයෙකුට පැවරිය නොහැකි බවත් ;
- (ii) 2017 නොවැම්බර් මස 28 දිනැති අංක 2047/25 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ ඡේද අංක 01 වෙනුවට පහත ඡේදය ආදේශ කරමින් :-

“01. විශ්‍රාමලත් රජයේ නිලධාරියකු විසින් 2015 ඔක්තෝබර් මස 14 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 (XXXI) හෝ 2016 ජූනි මස 24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 (XXXII) සහ එයට කරන ලද සංශෝධන අනුව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කරගෙන, 2017 නොවැම්බර් මස 09 දින හෝ ඊට පෙර ණයවර ලිපිය විවෘත කර ආනයනය කරන ලද වාහනයක් සඳහා 2016 නොවැම්බර් මස 10 දිනැති අංක 1992/29 දරන ගැසට් නිවේදනයේ නිශ්චිතව සඳහන් ගෙවිය යුතු නිෂ්පාදන බදු අනුපාතය අදාල විය යුතු බවත් ; ”
- (iii) 2017 නොවැම්බර් මස 28 දිනැති අංක 2047/25 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ ඡේද අංක 02 වෙනුවට පහත ඡේදය ආදේශ කරමින් :-



"02. රජයේ නිලධාරියකු විසින් 2016 ජූලි මස 14 දිනැති වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2016 අනුව නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කරගෙන, 2017 නොවැම්බර් මස 09 දින හෝ ඊට පෙර ණයවර ලිපිය විවෘත කර ආනයනය කරන ලද වාහනයක් සඳහා 2016 නොවැම්බර් මස 10 දිනැති අංක 1992/29 දරන ගැසට් නිවේදනයේ සහ එයට කරන ලද 2017 ජුනි 09 දිනැති අංක 2022/30 දරන සංශෝධිත ගැසට් නිවේදනයේ නිශ්චිතව සඳහන් ගෙවිය යුතු නිෂ්පාදන බදු අනුපාතය අදාළ විය යුතු බවත් ; "

(iv) 2017 නොවැම්බර් මස 28 දිනැති අංක 2047/25 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ ඡේද අංක 04 වෙනුවට පහත ඡේදය ආදේශ කරමින් :-

"04. සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ 87.03 යටතේ වර්ගීකරණය කරන ලද එන්ජින් ධාරිතාවය සහ සෙන්ටිමීටර 1300 ඉක්මවන එහෙත් සහ සෙන්ටිමීටර 1500 නොඉක්මවන, 2017 නොවැම්බර් මස 09 දින හෝ ඊට පෙර ණයවර ලිපිය විවෘත කරන ලද වාහනයක් සඳහා 2016 නොවැම්බර් මස 10 දිනැති අංක 1992/29 දරන ගැසට් නිවේදනයේ නිශ්චිතව සඳහන් ගෙවිය යුතු නිෂ්පාදන බදු අනුපාතය අදාළ විය යුතු බවත් ; "

ප්‍රකාශයට පත් කරමි.

මංගල සමරවීර,
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය.

2018 ජූලි මස 17 වැනි දින,
කොළඹ 01,
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ය.